



**රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය**  
**அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு**  
**Ministry of Public Services, Provincial Councils and Local Government**

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන  
 தொலைபேசி: (94) 011- 2694560  
 Telephone

ලැක්ස්  
 தொலைநகல்: (94) 011- 2692254  
 Fax

ඊ-මේල්  
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk  
 E-mail

වෙබ් අඩවිය  
 இணையத்தளம்: www.pubad.gov.lk  
 Web Site

මගේ අංකය  
 எனது இல  
 My No

CS/DOS/Policy/පොදු/01

ඔබේ අංකය  
 உமது இல  
 Your No

දිනය  
 திகதி:  
 Date

2021.10.25

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්  
 දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්

**සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය සඳහා ඉදිරිපත්ව ඇති සහ වසර තුනක කාලයකට වැඩි කාලයක් අක්‍රීයව ඇති ලිපිගොනු සම්බන්ධව කටයුතු කිරීම**

උක්ත කාරණය සම්බන්ධයෙනි.

02. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත 1994 වසරේ සිට 2011.08.01 දින දක්වා විවිධ තනතුරු නාම යටතේ බඳවාගනු ලැබ MN4-2006 වැටුප් ක්‍රමය ලබා දී තිබූ නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2012 සහ 10/2012(I) සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/EST/3/2/25/2/II හා 2015.07.15 දිනැති සහ 2016.03.14 දිනැති ලිපි මඟින් ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි අන්තර්ග්‍රහණ කටයුතු ආරම්භ කරන ලද්දේ 2016.03.14 දින සිටය.

03. පසුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2012(II) මඟින් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කළ හැකි අවසාන දිනය 2016/05/31 ලෙස තීරණය කර ඇති අතර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2012(III) යටතේ 2017/09/30 දින දක්වා සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කිරීමට අවස්ථාව සලසමින් 2011.08.01 දිනට පළාත් රාජ්‍ය සේවයේ නිරතව සිටි හා පසුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2010(I) අනුව මධ්‍යම රජයේ සංවර්ධන නිලධාරී තනතුරු සඳහා ස්ථාන මාරු වී පැමිණි නිලධාරීන්ටද සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට අවස්ථාව සලසා දී ඇත. නැවත 2020/09/18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2012(IV) යටතේ සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කළ හැකි අවසාන දිනය 2020/11/30 දක්වා දීර්ඝ කරන ලදී.

04. ඒ අනුව එක් එක් අමාත්‍යාංශවලට/දෙපාර්තමේන්තුවලට/කාර්යාලවලට අනුයුක්තව සේවයේ නියුතු සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා මනාපය පළ කරන ලද නිලධාරීන් 9000කට අධික සංඛ්‍යාවකට අදාළ ලිපිගොනු සම්බන්ධව කටයුතු කරන ලද අතර, මෙම අන්තර්ග්‍රහණ කටයුතු සඳහා මුල්ම අවස්ථාවේ (2012 වසර) ලේඛන ඉදිරිපත් කිරීමෙන් වසර ගනණාවක් ගතව තිබීම නිසා ලේඛන අස්ථානගත වී තිබීම, අසම්පූර්ණ ලේඛන ඉදිරිපත්ව තිබීම වැනි කරුණු හේතුවෙන් සහ

එම නිලධාරීන් 16/2010 වක්‍රලේඛය යටතේ වෙනත් සේවා ස්ථාන වෙත මාරු වී තිබීම නිසා සේවා ස්ථාන සොයාගැනීමේ අපහසුතාවයන් නිසා අන්තර්ග්‍රහණ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත.

05. ඒ අනුව, මෙතෙක් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණ කටයුතු අවසන් නොවූ නිලධාරීන්ට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීමට හැකියාවක් නොමැති වීමත් විශ්‍රාම ගැන්වීමේ වයසට එළැඹීමෙන් පසු විශ්‍රාම ගැන්වීමේ හා වැටුප් සකස් කිරීමේ ප්‍රමාදයක්ද සිදුවිය හැකි බැවින් සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ අන්තර්ග්‍රහණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇත.

06. සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය සඳහා මනාපය පළ කරන ලද ඇතැම් නිලධාරීන් නැවත එම ඉල්ලීම් ඉවත් කර සංචාන සේවාවලට රැදී සිටීමට ඉල්ලීම් කිරීම මත අන්තර්ග්‍රහණ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් නොකිරීමද වාර්තා වී ඇති අතර, සංවර්ධන නිලධාරී සේවාවට අන්තර්ග්‍රහණයට මනාපය පළ කරනු ලැබූ නිලධාරීන්හට එම මනාපය පසුව ඉල්ලා අස්කර ගැනීමට අවස්ථාව ලබා නොදීමට යටත්ව අන්තර්ග්‍රහණය කිරීමට 2017.05.23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බැවින් සංවර්ධන නිලධාරී සේවාවට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කරන ලද නිලධාරීන්හට එම මනාපය පසුව ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් නොමැත.

07. එම නිසා සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කරන ලද සියලුම නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කරනු ලබන අතර, මිය යෑම, සේවය අතහැර යාම, වෙනත් තනතුරක පත්වීම් ලැබ සිටීම ආදී කරුණු මත අක්‍රීයව ඇති ගොනු පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට අවශ්‍යව ඇත. 2021.11.01 දින සිට සෑම සති 2කටම වරක් අක්‍රීය ලිපිගොනු සම්බන්ධ වාර්තාවක් මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර, ඒ අනුව පළ කරනු ලබන ලේඛනවල ඔබ අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ/කාර්යාලයේ සේවයේ නියුතු/නියුතුව සිටි නිලධාරීන් වෙතොත් මේ සමඟ එවනු ලබන ආකෘතිය අනුව Ms-Excel යෙදවුම භාවිතයෙන් සකස් කරනු ලබන තොරතුරු ඇතුළත් වාර්තාවක් (Ms-Excel ලේඛනය හා අත්සන් තබන ලද ලේඛනය pdf ලේඛනයක් ලෙස) [adcsdos5.pubad@gmail.com](mailto:adcsdos5.pubad@gmail.com) යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙසත් අඩුපාඩු ලේඛන ලෙස දක්වා ඇති ලේඛන/තොරතුරු කඩිනමින් මා වෙත යොමු කරන ලෙසත් කාරුණිකව දන්වමි.

08. තවද, ඔබ අමාත්‍යාංශයට/දෙපාර්තමේන්තුවට/ආයතනයට අනුයුක්තව සේවයේ නියුතු/නියුතුව සිටි නිලධාරීන් සම්බන්ධයෙන් නැවත නැවතත් මෙම අමාත්‍යාංශය වෙබ් අඩවියේ පළ විය හැකි බැවින් එවැනි අවස්ථාවලදී එම නිලධාරීන් සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඉහත දක්වා ඇති ආකෘතියෙන් විද්‍යුත් තැපැල් මඟින් තොරතුරු වාර්තාව ඉදිරිපත් කොට අඩුපාඩු ලේඛන ලෙස දක්වා ඇති ලේඛන/තොරතුරු කඩිනමින් මා වෙත යොමු කිරීමටත් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.

  
එස්. ආලෝකබණ්ඩාර  
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්